

සිද්ධ සහරාතට ලිංගාධිකාරය ව්‍යාකරණ ලිංග ක්‍රමය පැහැදිලි කිරීමට ගත් උත්සාහයකි.

රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ කළීකාචාරය

පි. ඩී. ඒකනායක

කිසියම් භාෂාවක “ලිංග හෙදය” පිළිබඳ අධ්‍යායනය නාම පදවල ස්වරූපය හඳුනා ගැනීමටත් ඒවා කිසි යම් ආකාරයකට විශ්‍රාජ කර බැලීමටත් අවශ්‍ය වේ. නාම පද ඇතුම්විට ප්‍රාණවාචී අර්ථද ඇතුම් විට ප්‍රාණවාචී අර්ථ ද දේ. ඒවා විභක්ති ගැනීමේදී එකම ස්වරූපයක් අනුගමනය නොකරයි. සමහරවිට ලිංග හෙදය අනුව ආග්‍රාය කරන ප්‍රත්‍යාද වෙනස් විය හැකියි. සමාජයේ එක්තරා පිළිගත් ලිංග ක්‍රමයක් ඇත. එය සමාජ ලිංග ක්‍රමයයි. එහිදී අනුගමනය කෙරෙන්නේ ඉතා සරල ක්‍රමයකි. කිසි යම් ව්‍යවහාරකින් පුරුෂ භාවයක් නැත්නම් පුරුෂයෙක් හඳුවිය නම් ඒවා පුරුෂ ලිංග පදයි.

දෙනු: මිනිසා, ගොනා, තරුණීය.

මෙවා සමාජ ලිංග වශයෙන් පුරුෂ ගණයට අයිති බව ප්‍රකටය. කිසි යම් ව්‍යවහාරකින් ස්ත්‍රී ස්වභාවයක් හෝ ස්ත්‍රීත්වයක් ඇති සතුන් ප්‍රකාශ කෙරේ නම් ඒවා ස්ත්‍රී ලිංග පද හැරියට සැලකිය හැකිය.

දෙනු: ගැහැනීය, දෙනා, තරුණීය.

අප්‍රාණවාචී අර්ථ ඇති නාම පද සියල්ල ම ප්‍රාණවාචී ගණයෙන් ඉවත් වේ. ප්‍රාණවාචී බව හා අප්‍රාණවාචී බව පදනම්කර ගෙන ලිංග හෙදය දැක්වීම සමාජ ලිංග ක්‍රමයේ දක්නට ඇති ලක්ෂණයකි. භාෂාවක ව්‍යාකරණයට මේ සමාජ ලිංග ක්‍රමය කිසි සේත්ම අවශ්‍ය නොවේ. සමහර විට ඇතුම් ව්‍යවහාරකින් සමාජ ලිංග ක්‍රමයට එකඟව යන ඒවා විය හැකියි. එහෙත් සියල්ලම නොවේ. ඒ නිසා ලේඛන ව්‍යවහාරයේ ඇති ලිංග ක්‍රමය ව්‍යාකරණ ලිංග ක්‍රමය ලෙස හඳුන්වනු ලැබේ. ව්‍යාකරණ ලිංග ක්‍රමයේදී සලකන්නේ ව්‍යවහාරකි නිෂ්පත්තිය, රුප ගැන්වීම හා භාවිතය යන ලක්ෂණ යි. එහි දී 1. ගබා අර්ථය, 2. ගබා අන්තය 3. උගය උක්තක ක්‍රම අනුව සියලුම ගබා පිළිබඳ ව්‍යාකරණයක් කෙරේ. පුදෙක් සමාජයේ ව්‍යවහාර වන පුරුෂ ලිංග ස්වභාවය හෝ ස්ත්‍රී ලිංග ස්වභාවය පමණක් අය කිරීමක් නො කෙරේ. එබඳ ක්‍රමයකට අනුව ව්‍යාකරණයේදී නාම-පද පිළිබඳව ක්‍රියාත්මක කෙරෙන ලිංග හෙදය ව්‍යාකරණ ලිංග හෙදය යනුවෙන් අදහස් කෙරේ.

මාතා භාෂාවල ක්‍රියාත්මක වූයේ ව්‍යාකරණ ලිංගය ඒවායේ ‘තා’ අන්ත නාම පද එක් විදියකට අනුව වරනුගෙන්.

දෙනු: මාතා ගබාය = මාතා, මාතරේ, මාතරස: පිතා „ = පිතා, පිතරේ, පිතරස:

මෙවායේ අර්ථ පිළිබඳව එනම් සැලකිල්ලක් දක්වා නැත. එකම ආකාරයකට රුප ගෙන ඇත. එහෙත් ගබාන්තය පිළිබඳව සැලකිල්ල යොමු කොට ඇත. සමහර විට ගබාන්තය හෝ අර්ථය ගැන සැලකිමක් නො කොට ලිංග වලට ගබා වර්ග කළ අවස්ථා ඇත.

දෙනු: මිත්‍ර ගබාය.

මෙය ‘අ’ යන්නේන් කෙළවර වේ. ග ‘අ’ යන්නේන් කෙළවර වන සියලුම ගබාන්පූංසක ලිංගයේ වර නැගිය පුතු යයි නිතියක් නැත. ඒ නිසා මිත්‍ර ගබාය න්පූංසක ලිංග ගබාන්තයක් විමට ගබාන්තය හෝතුවක්වි නැත. අර්ථය අනුවද ‘මිත්‍ර’ ගබාය න්පූංසක ලිංගයට අයත් කිරීමට හෝතුවක් නැත. ඇතුම් විට පුරුෂ ලිංගික ගබාහුවියට දක්වන නාම පද අතර පුරුෂ, ස්ත්‍රී හා න්පූංසක යන ලිංග තුනටම අයිති ගබා දක්නට ලැබේ. මාතා භාෂාවල ඇති ව්‍යාකරණ ලිංග ක්‍රමය වෙතන අවෙනිහි වෙතන අවෙනිහි හේදය බලපානු නැත.

දෙනු: අර්ථය ලිංගය ගබාය
සවේනන

පුරුෂ	පුරුෂ ලිංග	මත්‍යාභ්‍ය, දෙවා
„	ස්ත්‍රී ලිංග	ඩාලිකා, දෙවිනා
„	න්පූංසක ලිංග	මිත්‍ර
ස්ත්‍රී	පුරුෂ ලිංග	දුර, මාත්‍රගාම
„	ස්ත්‍රී ලිංග	වනිනා, භාරියා
„	න්පූංසක ලිංග	කලුව
අවෙනිනන	පුරුෂ ලිංග	ව්‍යක්ෂ, පරවත
„	ස්ත්‍රී ලිංග	ලතා, ගංඩා
„	න්පූංසක ලිංග	නොවා

සරව නාම ගබා මිටත් වබා සංකීරණ ය. සමහර ගබා ලිංග තුනටම අයිති රුප ගනී. ‘එතත්’ ගබාය එවැන්නකි. එහෙත් ‘අස්මත්’ (ම) ගබායන් ‘පුෂ්මත්’ (න) ගබායන් ලිංග සේවනය නොකරයි. සංක්‍රාචාරාවාචී පදවල සහ ගුණවාචී පදවල ලිංග ක්‍රමය බොහෝවිට විශේෂ පදය අනුව වෙනස් වේ. මාතා භාෂාවල දක්නට ලැබෙන මෙම සංකීරණ ලිංග ක්‍රමය ව්‍යාකරණ ලිංගය හඳුනා ගැනීමට බොහෝවිට උපකාරී වේ. එහි දී පුදෙක් අර්ථය ගැන

පමණක් තැකිලක් නො කර විවිධ අවශ්‍යතාවන් උදෙසා යම් යම් වවන පාවිච්චියට ගන්නා ක්‍රම අනුව ලිංග නම් කර ඇත. පැරණි සිංහලයේ ක්‍රියාත්මක වූයේ ද ව්‍යාකරණ ලිංග ක්‍රමය යි. විශේෂයෙන් සිංහල ප්‍රාකාශන යුගයේ ත්‍රි: ඇ: 3 — ත්‍රි: ව: 4) ක්‍රියාත්මක වූයේ ද ව්‍යාකරණ ලිංග ක්‍රමය යි. ඒ නිසා රීට පසු කාලයේ සිංහල භාෂාවේ ද වර්ධනයට පත් වි තිබෙන්නේ ඒ ව්‍යාකරණ ලිංග ක්‍රමය පදනම් කර ගත් ලිංග ක්‍රමය යි. සිද්ධි කතුවරයාට ව්‍යාකරණයක් සපයදී බොහෝ විට ආධාර වූයේ සෙල්ලිපි, පැරණි අව්‍යවා ගැටපද ගුන්ප හා සාහ්‍යතා පොත්පත් ය. ඒවා ගැන සැලකිල්ල යොමුකර ව්‍යාකරණ ලිංග ක්‍රමයක් සකස් කරන්නට ඔහු උත්සාහ දරා ඇත. වර්තමාන ලේඛන ව්‍යවහාරය අනුව කළේපනා කරන බොහෝ දෙනෙක් සරල ලිංග ක්‍රමයක් දැනට පවතින බව තිරණය කරති. ප්‍රාණවාචි ගබඳ, පුරුෂ ලිංග හා ස්ත්‍රී ලිංග වශයෙන් කොටස් දෙකකට වර්ග කරති. අප්‍රාණවාචි ගබඳ වෙනම ගබඳ ගණයක් ලෙස ගනිති. ඒ අනුව කොටස් තුනකි. මේ වර්ගිකරණය සාස්ත්‍රීය වූවක් ලෙස සැලකිය හැකි නො වේ. රීට හේතුව නම් මේ වර්ග තුනට ඇතුළත් කළ නො හැකි ගබඳ රාජියකුන් තිබීමයි. ඇතැම් සමුහාරජ වාචි ගබඳ ප්‍රාණවාචි අරථ ලබා දුන්නත් රුප ගන්නේ අප්‍රාණවාචි අරථ ඇති ගබඳවලට සමානව ය. ‘පිරිස්’ ගබඳය එවුන්නකි. පිරිස්, පිරිස්, පිරිසෙන්, පිරිස්වලින් වැනි රුප ගස, ගස, ගසෙන්, ගස්වලින් වැනි රුපවලට වඩා වෙනස් වන්නේ තැක්. ‘ලමා’ ගබඳය වර්නැගිමේ ද ස්ත්‍රී පුරුෂ හෙදය පැහැදිලි තැක්. ‘ගැහැනු හෝ පිරිමි’ වැනි ව්‍යනයක් ‘ලමා’ ගබඳයට එකතු කළහොත් එහි අරථය වර්ග කරගත හැකි ය.

දෙ: ගැහැනු ලමයා, (ස්ත්‍රී අරථය)
පිරිමි ලමයා, (පුරුෂ අරථය)

‘ලමා’ ගබඳය පමණක් ගත නොන් සෙවෙන ගබඳවලින් කුමන වර්ගයකට එය ඇතුළත්කළ දුනු දුයි පැහැදිලි තැක්. කුමාරණත්ංග මහතා ‘සාධාරණ’ ලිංග යනුවෙන් සිවුවැනි ලිංගයක් දක්වන්නේ මේ නිසා ය.

මිටන් වඩා සාකිරණ අවස්ථා සිංහලයේ දක්නට ලැබේ. ඉඩ්, කොක්, පමි වැනි ගබඳ ප්‍රාණවාචි වෙන් ම අප්‍රාණවාචි අරථ ද ලබා ගේ.

දෙ: ඉඩ්බා දියේ පිනයි (ප්‍රාණවාචි අරථය)
දෙරේ ඉඩ්බා කැඩි ඇත.

(අප්‍රාණවාචි අරථය)

අරථය අනුව ‘ඉඩ්බා’ යන රුපය වර්ග කළ නො හැකි ය. එසේ නම් එවුනි ගබඳ කිසි යම් ලිංගයකට අයිති කිරීමට සමාජ ලිංග ක්‍රමය ඉවත්කර වර නැගිම් ක්‍රමය අනුව, භාෂාවේ හාවිතය අනුව වර්ගිකරණයක් කළ යුතු ය. ‘කොක්’ ගබඳය ද එබදු ය.

දෙ: කොකා පියාසර කරයි (ස්ප්‍රාණවාචි අරථය)
ත්‍රුවක්කුවේ කොකා ගැස්සුණි
(අප්‍රාණවාචි අරථය)

‘ප්‍රඹයා’ අප්‍රාණවාචි අරථය දෙන පදයකි. එහෙත් එය රුප ගන්නේ උමා ගබඳයට සමානව ය.

දෙ: ලමයා, ලමයි/ලමෝ
ප්‍රඹයා, ප්‍රඹයි/ප්‍රඹයෝ

මේ නිසා සමාජ ලිංග ක්‍රමය අනුව නාම පද පිළිබඳව නිගමනයකට එළඟීම අපහසු බව පැහැදිලි වනු ඇත. ගබඳවල ඇති ප්‍රාණවාචි හා අප්‍රාණවාචි අරථ පමණක් සැලකිල්ලට ගැනීමෙන් ව්‍යාකරණ ලිංග ක්‍රමයක් සකස්කර ගැනීම ද අපහසු බව පැහැදිලි වනු ඇත.

කිසියම් ගබඳයක ලිංග හෙදය පැහැදිලි කර ගැනීම් සඳහා ඒ ගබඳ විභක්තිවල රුප ගැන්වය යුතු ය.

මිනිසා	මිනිස්සු	(-ආ, -උ)
ගැහැනිය	ගැහැනු	(-අ, -උ)
ගස	ගස්	(-අ, -?)

මේ ගබඳ තුන දෙස බැලීමේ දී මිනිස් ගබඳයෙන් ගැහැනු ගබඳය වෙනස් වි ඇත්තේ පෙර වින් එක බස්හි දී බව පැහැදිලි ය. පුරුෂ ලිංගික ගබඳය ‘ආ’ කාරාන්තව සිටී ‘ගස්’ ගබඳය ප්‍රථමා විභක්ති බහු ව්‍යනයේ ද හලන්තව සිටී. ඒ ගබඳ තුන වර නැගිම් ක්‍රමය අනුව පැහැදිලි වෙනසක් දක්වා ඇත. ඒක වටන හා බහු ව්‍යනවල දී සමාන විභක්ති ගෙන නැතු.

ඇතැම් ගබඳවල නිෂ්පත්තිය එක හා සමානය. ස්ත්‍රී හෝ පුරුෂ හෙදයේ බලපැමක් ඇති නො වේ. ‘ආ’ යන්න එක වටන රුපවලදීත් ‘ල’ යන්න බහු රුපවලදීත් ඇසුරු කරයි.

දෙ: අම්මා	අම්මිලා
තාත්නා	තාත්ත්ලා
නැන්ද	නැන්ද්ලා
මාමා	මාම්ලා
අක්කා	අක්ක්ලා
අයෝයා	අයෝය්ලා

ඇතැම් විට පුරුෂ අරථ ඇති සාමාන්‍ය නාම හා ස්ත්‍රී අරථ ඇති කාන්තා නාම එක හා සමානව ‘ආ’, ‘ඕ’ යන විභක්ති ඇසුරු කොට ඇත.

දෙ: බල්ලා	බල්ලෝ	(පුරුෂ අරථය)
බලුවා	බලුවෝ	(ස්ත්‍රී අරථය)
කොල්ලා	කොල්ලෝ	(පුරුෂ අරථය)
ගියා	ගියෝ	(ස්ත්‍රී අරථය)

ස්ත්‍රී පුරුෂ හෙදයකින් තොරව ඇතැම් ගබඳ එක හා සමානව සියලු විභක්ති ඇසුරු කරයි.

දෙ: තෙර	තෙරජු	ලද	ලද්දු
තෙර	තෙරන්න්	ලද	ලදුන්
තෙරට	තෙරන්ට	ලදට	ලදුන්ට
තෙර	තෙරන්නි	ලද	ලදුනි

අනියමාරිථ ප්‍රත්‍යා සේවනය කිරීමේදී පු. – ස්ත්‍රී හෙදය නො සලකා ඇත. පුරුෂාරිථය දෙන ‘එක්’ ප්‍රත්‍යා අතහැර ස්ත්‍රී අරථ ඇති ගබඳ සමග යොදුණු ‘අන්’ ප්‍රත්‍යා තත්සම ගබඳයක් වූ ‘හික්ෂු’ ගබඳය ඇසුරු කොට ඇත.

ලද: හික්ෂුවක් — කාන්තාවක්
හික්ෂුවක — කාන්තාවක

සර්ව නාම, සාඛ්‍ය නාම, ගුණ නාම, කෘෂින් නාම අදිය ද පරික්ෂාකර බැලෑ විට ඒවායේන් මෙවැනි සම්භා අසමානතා හමුවේ. මේ නිසා ගබඳ වර නාග බැලීමෙන් ඒවායේ ව්‍යාකරණමය ලිංගය හඳුනා ගැනීමට හැකිවනු ඇත.

කිසි යම් වචනයක් වාක්‍යවල යෙදීම අනුව ද ලිංග හෙදය පැහැදිලි කර ගත හැකිය. සිංහල ප්‍රාකාන යුගයේදී ‘වැව’ යන අර්ථය ඇති ‘වච්ච’ යන රුපය ප්‍රාණවාවී ස්ත්‍රී ලිංගික ස්වරූපය ගෙන වරනැගී ඇත.

අනුඩිය (අනුලාවගේ) වච්ච (වැවේ)
සම්බන්ධ විහක්ති අර්ථය දීමට ‘වාපියා’

යනුවෙන් යෝදුනු රුපය ‘වච්ච’ යනුවෙන් තද්ගව වි ඇති සැටි ඉන් පෙනේ. පාලි සංස්කෘත හාජා වල ‘වාපි’ ගබඳය ස්ත්‍රී ලිංගිකයි. ඒ නිසා සිංහලයේදී එහි ඇති අප්‍රාණවාවී අර්ථය දෙස නො බලා ‘ඉ’ කාරාන්ත ගබඳයක් හැටියට ස්ත්‍රී ලිංග ගණයේ ලා සලකා ඇත. එහි අර්ථයේ බලපූමක් ලිංග හෙදය කෙරෙහි ඇති වූයේ නැත. මාතා හාජාවල ‘භාරියාව’ යන අර්ථය ඇති ගබඳ තුනක් ලිංගතුයේ ම යෙදී ඇති සැටි සංස්කෘත, පාලි වැනි හාජාවන් ටිරික්සීමෙන් පෙනී යයි.

ලද: දර ගබඳය පුරුෂ ලිංගික ගබඳයකි.
භාරියා ගබඳය ස්ත්‍රී ලිංගික ගබඳයකි.

කලුව ගබඳය නපුංසක ලිංගික ගබඳයකි.
‘මිත්‍ර’ ගබඳය මධ්‍යතන ඉන්දු ආරය යුගයේදී පුලුලිංග ස්වරූපයෙන් යෝදුන්ත් කලාතුරකින් නපුංසක ලිංගික ස්වරූපය ද ආරක්ෂා කර ගෙන ඇත.

ලද: ‘යමො මිත්තානි ගන්තිනි.’

මාර්තා හාජාවල පැවති මේ ව්‍යාකරණ ලිංග ක්‍රමය සිංහල ප්‍රාකාන යුගයේදී පැවතුණි.

ලද: වාපි > වච්ච (ත්‍රි.පු. 3 ත්‍රි.ව. 4)

පත්ති > පති („)

මේවායේ සම්බන්ධ විහක්ති රුප ‘වච්ච’ ‘පතිය’ ආදි වශයෙන් යෙදී ඇත. එදා ස්ත්‍රී ලිංගික ගබඳ කෙරෙන් සම්බන්ධ විහක්ති අර්ථය දීම සඳහා ‘ය’ යෙදී ඇත.

ලද: ‘පරුමක දමරකිත ජීතය උපගිත තිගය ලෙනෙ ගගග’

(මලයරට ලිපි, ත්‍රි. පුරුව යුගය)

‘තිස ශමණීය ලෙනෙ ගගග’

(මිහින්තලා ලිපි, ත්‍රි.පු. 3 - ත්‍රි.ව. 2)

සම්බන්ධ විහක්ති අර්ථ දීම සඳහා ස්ත්‍රී ලිංගික ගබඳවලින් පරව යෝදා ‘ස’ ප්‍රත්‍යාය ම ‘වච්ච’ ‘පති’ වැනි ගබඳවලින් පරව ද යෙදී ඇත. නමුත් ත්‍රි.ව. 3 - 4 වැනි සියවස්හි දී මේ ලිංග ක්‍රමය වෙනස් වන්නට පටන් ගති.

ලද: ත්‍රි.පු. 3

වච්ච

පතිය

අනුඩිය

උපලය

ත්‍රි.ව. 4

වච්ච

පති

අනුඩිය

උපලය

වච්ච, පති වැනි අප්‍රාණවාවී ගබඳවල ලිංග හෙදය වෙනස් වන්නට පටන් ගත් සැටි මේ ගබඳ සැයදි මෙන් වන්න ටතා ගත හැකිය. 12 වැනි සියවස තෙක් ඉන්දියාවේදී ව්‍යාකරණ නුකුල ලිංග හෙදය පැවතුණි. නමුත් ඉන් පසුව ඇයුම් ආදි පුදේශයන්හි හාජා සම්භ ගැටීම නිසා ඒ ක්‍රමය නැති වී ගියේය. එස්. කේ. වැටර්ලි මහතා ඉන්දියාවේ ‘කෝල්’ හාජාව නිසා ලිංග හෙදය වෙනස් වූ බව කියයි. කෝල් වරුන්ගේ හාජාවේ ලිංග හෙදයක් නැත. මේ අදහස් දෙකට ම වඩා වෙනස් මතයක් ඩී. ඒවා විශේරත්න මහතා ඉන්දිරිපත් කරයි. ක්‍රමානුකුලව වවන පාවිච්ච කිරීම නිසාත් පද සරල වීම නිසාත් ඉන්දියාවේදී ලිංග හෙදය සරල වූ බව පවසන ඒ මහතා වවන සරල වීම හා කෙටි වීම නිසා ව්‍යාකුල ගනිය අතහැර එකහැරියකටම හැඩා ගැසුනු බව ද කියයි. එයින් සිදු වූයේ අර්ථය අනුව ගබඳ වර්ග වීමක් යැයි කියන ඕහු අප්‍රාණවාවී ගබඳ පුරුෂ - ස්ත්‍රී ලිංග දෙකටත් බෙදී ගිය බව දක්වයි.

සිංහලයේ ඇත්තේ ලිංග දෙකක් පමණි යන මතය සිද්ත් කතුවරයා ඉන්දිරිපත් කරන්නට ඇත්තේදී එත්හැසික වශයෙන් ගබඳ හැඩා ගැසී ආ ක්‍රමය සැලකිල්ලට ගැනීමෙන් විය යුතුය. ව්‍යාකරණ ලිංග ක්‍රමය පැවති යුගයේදී ඇතැම් අප්‍රාණවාවී ගබඳ පුරුෂලිංග සේ ද ඇතැම් පවා, ස්ත්‍රී ලිංග සේ ද වර නැගී ඇත.

සංවිතන අවෙනත සංවිතන අවෙනත සංවිතන අවෙනත



පුරුෂ ලිංග



නපුංසක ලිංග



ස්ත්‍රී ලිංග

නිශ්ච රුප

පුරුෂ ලිංග

ස්ත්‍රී ලිංග

සිද්ත් මතය:

ලද: පුරුෂලිංග: සවිතන, රජීයයි (රාජ ගබඳයෙන්) අවෙනතන, විහරි

(ව්‍යාකරණ ගබඳයෙන්)

සවිතන, සග (සංස ගබඳයෙන්)

අවෙනතන, ලබ (ලාභ ගබඳයෙන්)

නපුංසක ලිංග: සවිතන,

(නිසන රුප: පුරුණී හාජාවෙ මේ ගණයට අයත් කළ හැකි රුප යෙදී නැත)

අවෙනතන, ලෙනෙ

(ලෙන ගබඳයෙන්)

ස්ත්‍රී ලිංග: සවිතන, තිස්ස (තිස්ස ගබඳයෙන්)

අවෙනතන, වච්ච (වාපි ගබඳයෙන්)

සවේතනික ගබ් රුප වන ‘ප්‍රතේ’ ‘මිතෙ’ ආදියට
සමානව අවෝතනික ගබ්ද රුප, ‘ලෙනෙ’ ආදිය
ප්‍රාණවාචී ‘ඒ’ ප්‍රත්‍ය ගෙන තිබීම නිසා මේ ගබ්ද අතර
වෙනසක් දකින්නට නැත.

පැරණි සිංහලයේන් කාවා භාෂාවේන් ප්‍රාණවාචි වෙ
ගබද්ධුවලට ප්‍රාණත්වය ආරෝපණය කිරීමේ ලක්ෂණය
ප්‍රකටව ම දක්නට ලැබෙන්නකි. තුන ලේඛන
විසවහාරයේ ද තත්සම ගබදු හැටියට ගැනෙන
වික්ෂ, ලතා, ගංජා වැනි ගබදු වාක්ෂයේ, ලතාවෝ,
ගංජාවෝ ආදී වගයෙන් ප්‍රාණවාචි ප්‍රත්‍යු
සේවනය කරන බව පැහැදිලි ය. මාතා භාෂාවාල එන උග
හේද ක්‍රමය කෙරෙහි ප්‍රාණවාචි, අප්‍රාණවාචි යන
හේද එතරම් දුරට ඉවහල් වී නැතු. පැරණි අර්ථ
ව්‍යාඝ්‍යාන ග්‍රන්ථවලදී බොහෝ විට ප්‍රාණවාචි ගබදු
ප්‍රාණවාචි ස්වරූපයෙන් දක්වා ඇත.

‘ଆରଙ୍ଗେଣ୍ଡିନୋ ଲିଖାରେ, ଅରଣେତି ଲେଖାରେକ’
(ଦିଲିତିଯ ଆପିଲା ଗ୍ରେଜିଏସ) ଫର୍ମିଶ ଲିଂଗ

(ଦମ୍ପିତ୍ୟ ଅନ୍ତର୍ବା ଗୈତପଦ୍ୟ) ଲୁହୁତ ଲି.୭

‘අටියසමාපන්තියෙ, රුවාරු අටසමවතුන්

(ଦମ୍ପିଯ ଅକ୍ଷ୍ୱାତ୍ମା, ଗୈତପଦ୍ୟ) ପ୍ରତ୍ୟେକ ଲିଙ୍ଗ

‘ଶିଳନ୍ଦନାନୀ, ପଲଦନାରେଁ’

(ජාතක ආච්චාවා ගැටපදය) ස්ත්‍රී ලිංග

‘ମମାଦିନାନ୍ତି, ମମକି ଗନ୍ଧନା ଲେଖେ’

(ଦିଲିତିଯ ଅଲ୍ଲିଵା ଗୈତପଦ୍ୟ) ଫୁର୍ମ ଲିଙ୍ଗ

‘ଆଜକୁ ଦେଇ ରତ୍ନ ପନ୍ଥାନୀ, ଲିନ୍ଧିତ ଅସନ୍ତ’ ଯତ୍ନ

ରିଯ ଚିତ୍ୟେ' (ଦିଲିଜିଯ ଅପ୍ରେଲା ଗ୍ରେଟର୍ ଏଡ୍) (ଫର୍ମିଶ ଲିଂଗ

‘උපකාරක පද’ හාවිතය ද පුං-ස්ත්‍රී ලිංග වලට
සමාන ය.

‘පුත්තියා, ඒ ප්‍රජ්‍යකරණ තොලෝ’ යහපත් කොට ඇත්ති ය. (ජ. අ. ග.)

‘శీ ఉవర్తనపడేయ పర్వత నెలం’ (,,)

‘ඒ සඡේත පරිවතයක් කෙරෙන’ (,,)

ଅନ୍ତିମାର୍ପି ପ୍ରକାଶ ଗନ୍ଧେରେ ଦ ପ୍ରାଚୀ-ଚନ୍ଦ୍ର ଲିଙ୍ଗ ବଳୋ
ଫିଲୋଜୋବିଯ୍.

କୁ ଲିଲି, ଲିଲି କଲରନ୍ସ (ଶ୍ର. ଅ. ୩.)

ଅପ୍ରାଣୀଙ୍କରେ ଏହି ଜଳିଦି ଜଳିଦା ଜର୍ବିନାମ ପଦ ଯେହିମେ ଦି ଦି
ଆଶୀର୍ବାଦ କରି ଆତିଥି ପଦ ଯୋଗ ଆବଶ୍ୟକ.

‘පිළිසිද සිත්මේ භවහ සිත් වන බැවින් හේ
පකති සිත් තම් එ’ (බ. අ. ၁၈.)

‘ତା ତୁମା ଦୟ, ମେହିରୁ ଦୟ ଦିକ୍ଷଣ’ (ଆ. ଏ. ୮୧.)

බඳ ස්වරුපයක් ගත් පැරණි සිංහලයේ ලිංග ක්‍රමය

ත්‍රි. ව, 8 - 12 සියවස් තුළදීම ඉතා ලිහිල්ව ගිය
හැරියක් ද දක්නට ලැබේ. අපාණවාචි ගබඩවලට
අර්ථ දීමේදී ප්‍රකාශනි රුප යෙදීමට උත්සාහ ගත්
අවස්ථා ද දක්නට ඇතේ.

‘කවිප්පන්බාති, කස්බන් බිජු’ (ඒම. අ. 7.)

‘සබඳ කුසලානි, සව් අකුසල්’ („)

මෙවුනි තත්ත්වයන් සිංහලය කුල ත්‍රියාත්මක ව්‍යවත්
විශේෂ ලක්ෂණ සහිතව අප්‍රාණවාචී ගබදුවලට
ප්‍රාණවාචී අර්ථ ගැන්වීම බහුලව ම උගතුන් අතින්
සිදුවීම නිසා සිද්ධ කත්තවරයාත් අලතෙන් සකස්

වෙමින් ආ ව්‍යාකරණ ලිංග කුමය ගැන සැලකිල්ල දක්වා ඇත. සිදත් මතය සනාථ කරන්නට තරම් ප්‍රමාණවත් සාධක රාජියක් ම මූණ ගැසෙන්නේ සන්න, අවවා, ගැටපද කාන්තිවලිනි. මේවායේ නාම පද පාවිච්ච වී ඇත්තේ එතින්හාසික ලෙස බිඳී ආ සිංහල භාෂාවට එකඟ වන ලෙස යි. ‘කා විටි’ ‘විටි කවරත්’ මෙහි ‘විටි’ ගබාදයෙන් අප්‍රාණවාවී අර්ථයක් ලබා දෙයි. නමුත් එය ස්ත්‍රී ලිංග ගබාදයක් ලෙස රුප ගනී. එයට ම යොද ඇති ‘තා’ ගබාදය සර්ව නාම පදයකි. එය පාලි භාෂාවේ හැරියට ස්ත්‍රී ලිංග පදයකි. එයට අර්ථ දක්වාදී පාලියේ යොද ගත් ලිංගය ම පාවිච්ච කරයි. අනියමාර්ථ ස්ත්‍රී ලිංග ප්‍රත්‍යාගක් ඇසුරින් ‘කවරක්’ යන රුපය ගොඩ නාග ගෙන ඇත. ‘පිලන්ධනාවේ’ යන වචනයට අර්ථ දක්වීමේ දී ‘පලදනාවේ’ යනුවෙන් අර්ථ දී ඇත. ‘පිලන්ධන’ ගබාදය නප්‍රාසක ලිංග ගබාදයකි. අර්ථ යෙන් අප්‍රාණවාවී ව්‍යවත් සිංහල ගැටපදකරු අර්ථ දක්වාදී ‘පිලන්ධන’ ගබාදය ගැන සැලකිලිමත් නො වී අප්‍රාණවෙන් ගොඩ නැගමින් ආ සිංහල තුමයට අනුව ‘පලදනාවේ’ යනුවෙන් ස්ත්‍රී ලිංග ස්වරුපයෙන් අර්ථ දක්වී ය. තත්සම ගබා ලිංග හඳුනාය කරදින් ගාවෝ, කාන්තාවෝ ආදි වශයෙන් යෙදේ. එසේම ‘පලදනාවේ’ යන්න ද එ ස්වරුපය අනුව සකස් කරගෙන ඇත. ඒ නිසා අප්‍රාණවාවී ගබා ගැටපදය හා සන්නකරුවන්ගේ මතය සිදත්කරුගේ නිගමනයට බොහෝ දුරට බලපා ඇත.

‘තා ඉමා දස’ යන වචන තුනට තේරුම් දෙදැදි ධම්පියා අවුවා ගැටපදයේ ‘මොහු දස දික්හ’ හි දක්වා ඇත. දියාවක් හඳුන්වදී සර්ව නාම පදය ලෙස භාවිතා කළේ ‘මොහු’ යන රුපය සිය. අප්‍රාණවාවි ගබඳ ප්‍රණත්වයෙන් සැලකීමට අවුවා ඇදුරෝ පුරුදු වි සිටියහ. සූතින්පා’, ‘උ ප්‍රෘත්කරණ නොමෝ’ යනු වෙන් අර්ථ දී ඇත. ‘පොකණ’ යන අර්ථ ඇති ‘ප්‍රෘත්කරණ්’ ගබඳය සේත්‍රි ලිංග ගබඳයක් ලෙස සලකා ඇත. මේ නිසා ගැටපද භා අවුවා ගුන්ප කියවා ගෙන යදිදී උපාණවාවි ගබඳවලට පුරුෂ ලිංගයෙන් හෝ සේත්‍රි ලිංගයෙන් අර්ථ දක්වා ඇත. මේ සම්පුද්‍ය සිංහල භාෂාව තුළ ප්‍රබල ලෙස ත්‍රියාන්මක වී ඇත. මෙය කිවියන්ට පමණක් සිමු වුවක් නො වේ. එමෙන් ම වෙනත් භාෂාවක නො වූ ආකාරයේ ස්වර්ධනයක්.

සන්න ගැටපදකරුවන්ගේ මේ සම්පූද්‍ය සාහිත්‍ය නිර්මාණ කෙරෙහි ද බලපා ඇත. ඒ නිසා කවියෝ නිතර ම අප්‍රාණවාචි ගබඳවලට ප්‍රාණත්වය ආරෝපණය කළහ.

‘දක්නු මද වසන් — රජ කල් සහලා ලුද්න්’ (සයදුවත) (වසන්ත කාලය තමැනි රජුගේ ප්‍රිය මිනු දක්මූණ මාරුතය) මෙහි වසන්ත කාලය රජ කෙනෙක ලෙස දක්වයි.

‘සදා තැගෙන බලනෙවි තුරු කොළඹරේනි’
 (මයුරය)

‘සඳු’ යනුවෙන් පුරුෂ ලිංගාර්ථය ගෙන ඇත. ක්‍රමයෙන් සේල්ලිපි, සන්න, ගැවපද හා සාහිත්‍යය යන ලිපි ලේඛනවල කියාත්මක වූ ව්‍යාකරණ ලිංග

ක්‍රමය සිද්ධ්‍රාකරු දැඩිදෙනී යුතාගේ සිද්ධතාන් ඉදිරිපත් කළ බව පිළිගැනීමට සිදු වේ.

ଚିଦନ୍ତ ଜୀବର ଲୋକ ହେଲୁ ପିଲିବା ତୋରନ୍ତରୁ ଅବସ୍ଥା ଦେବକ ଦ୍ୱାରା ଉପରେ ଆବଶ୍ୟକ ଅଛି.

1. විසි වියරණ විදි අතර ලිංග පිළිබඳ හදුන්වා ඇති සේවානාය.
 2. ලිංග අදියර, ව්‍යාකරණාංශයක් ලෙස ලිංගා-දිකාරය පවත් ගන්නා සේවානාය.

මේ සේවාන දෙකොදීම දක්වා ඇති මත උගේ
තුන්ගේ විවාරයට ලක්වි ඇති. එහෙත් සිද්ධ කතා-
වරයා තමන් ඉදිරිපත් කළ මතය මූල්‍ය ප්‍රන්තයේ ම
ත්‍රියාත්මක කළ හැකි වන පරිදි ඉදිරිපත් කර ඇති.
ඒ නිසා දැනට අප පිළිගන්නා කරුණුවලට වඩා
වෙනස් ව්‍යව ද මේ මතය අස්ථාවර එකක් ලෙස පෙන්
විය නො හැකි. පළමු හැඳින්වීමේ එන්නේ ‘මෙය
මෝස යන වහරට කරුණු වුයේ ලිඛු නම’ යන්නයි.
මේ, මෝස යන වචනවලින් හැඳින්විය හැකි නාම පදන
ලිංග ගණයට ඇතුළත් වන බව මින් කියවේ. මේ
ගෙන ක්‍රිස්තියානි මහතා දැඩි විශ්වාසයක් කර ඇති.
පසු කාලීන විවාරකයන් ද කළේ ඒ මතය තවදුරටත්
ප්‍රාථමික මතයි.

କିମ୍ବା ଦୁଇରିପତି କାଳ ତରକୟ ନାମି ‘ମେ, ମେ’ ଯନ୍ତ୍ରିତ ହୋଇଥାଏ ଦେଖି ପାଦନାମ କରଗଲା ଲିଙ୍ଗ ହେବାରେ ଅଭିନାଶିତ କିରିମ ଅପଣଙ୍ଗ ବେଳେ ଲାଗେନ୍ତିମାତ୍ର ମାତ୍ରାମାତ୍ର ହାତାଵିଲ ତିବେଳା ‘ଲାନ୍ତ’ ଗଲିଦିନ ଲିଙ୍ଗନୁଯେ ଵିରନ୍ଧାରା ଦେଖିଲେନ୍ତିମାତ୍ର ଲୈବେଳା ରୂପ ଅନ୍ତର୍ଵଳ ଲିଙ୍ଗ ତିରଣ୍ୟ କିରିମାତ୍ର ଯେତେ ନୀଚେଦ୍ୱୟ ବେଳେ.

යම් කිසි නාම පදනෘත්ව විශේෂය විගයෙන් යෙදෙන ගබඳයකි ‘එත්’ ගබඳය. එය ලිංග තුනේම රුප ගැන්විය හැකි ය. එසේ වර නැගීමේ දී, පුරුෂ ලිංගක ගබඳයක් ලෙස වර නගද්දී ප්‍රථම, විහක්ති ඒක වචනය ලෙස ‘එසා’ යන වචනය ලැබේ. එය සිංහලට ‘මේ’ යනුවෙන් පෙරලේ. ස්ත්‍රී ලිංගික ගබඳයක් ලෙස වර නැගෙන විට ප්‍රථම, විහක්ති ඒක වචන රුපය වන්නේ ‘එසා’ යන්නයි. සිංහලෙන් ‘මෝ’ යන අරුත් නපු-සක ලිංගක ගබඳයක් ලෙස වර නැගෙන විට එය ප්‍රථම, විහක්ති ඒක වචනයේ ‘එත්’ යනුවෙන් සිටී. එහි අරුත වන්නේ ‘මේ’ යනුයි. මේ රුප තුන ලිංග තුනට ඇයෙනි රුප තුනකි. නමුත් බැඳු බැඳුමට රුප දෙකක් සමානත්වයක් දක්වයි. ඒ පුරුෂ ලිංගික භා නපු-සක ලිංගික රුපයි. කුමාරණත්ග මහතා කල්පනා කළේ මේ සමාන රුප දෙක එකක් ලෙස රැගෙන ‘මේ’ යන්න තවත් විශේෂ රුපයක් ලෙස සලකා සිද්ධකරු තම නිගමනය ඉදිරිපත් කළ බවයි. එහෙත් එහි අදහස වැරදිය.

යම විධියකින් තපු-සක ලිංග පද සියලුම පුරුෂ ලිංගික ගබඳවලට සම්බන්ධ කළේ නම් පාලි හෝ සංස්කෘත භාෂාවල දක්නට ලැබෙන තපු-සක ලිංග ගණයට අයිති වන සියලුම ගබඳ සිංහලයේ දී පුරුෂ ලිංග ගණයට වැට්ටිය යුතු ය. නමුත් සිදන් තිදෙස්වූන්ම මේ කාර්යය එසේ සිද්ධී නැති බව

ପେନେଁ. ଚାହେବାକରେ ‘ମିତ୍ର’ ଅବିଦ୍ୟ ଜିଦ୍ଧର ମନ୍ୟ ଆନ୍ଵୁଳ
ନାପ୍ରାସକ ଲିଂଗ ଗଣ୍ୟର ଅଯତ୍ନ କାଳ ନୋ ହୈଛି ଯ.
ମାତ୍ରା ହାତ୍ତା ପିଲିବେଳିର ଅନାଵରେବେଦ୍ୟକିନ୍ ଜିଦ୍ଧରେଖରୁ
କନ୍ତୁଵରଣ୍ୟ ମେ ଗ୍ରହନ୍ୟାଲ୍ୟ ପଢ଼୍ୟା ନୀତି. ‘ନୋ ପ୍ରେନେଁ
ବହର ବେଷେଙ୍କ ପ୍ରତିନିର ଲିଭ ଦେକ ବିନା’ ଯନ ନିଗ-
ମନ୍ୟ ଦୈମୋତ ନାମ ମାତ୍ରା ହାତ୍ତା ହା ଜିହଳ ହାତ୍ତାର
ଶିଲ୍ପିବେଳ ଖଜଳ ବ୍ରଦ୍ଧଦେଇକ ନିବିଧ ପ୍ରତ୍ଯେ ଯ. ଲେଖିବା ମେ
ଚେରାନ୍ୟ ଚାହେବାକର ଅବିଦ୍ୟାଚେତ୍ର ପିଲିବେଳି ଅଵରେବେଦ-
ଯକ୍ ନୀତିର ଲିଂଗ ବିହାର୍ୟକ କାଳ ଚେରାନ୍ୟକ ହୈରେଇ
ପଦଧନ୍ତ କିରିମ ଅପହଞ୍ଚ ଯ. ମେ ହୈଦିନ୍ୟରିମ ଲବା ଦୀ
ନିବେନ୍ଦ୍ରନେଁ ଜିହଳ ହାତ୍ତାରେଇ ଦୁକ୍କନ୍ତ କିମ୍ବିଦ୍ୟମି
ବେନାତ୍ ଯୋମ୍ବୁଲିମକ୍ ନିବା ଯ. ମେ କର୍ତ୍ତବ୍ୟରଣ୍ୟ
ଲତ୍ତବ୍ୟାହ ଦୂର ଆଜିତେନ୍ କିମ୍ବି ଯମି ଆକାର୍ୟକିନ୍ ଜିହଳ
ହାତ୍ତାରେ ଆଲେଖିକାର ହେବିଗ୍ରହେଲି ଗେନ ଆ ଲିଂଗ
ଶେଷ କୁମ୍ଭକ ପାହୈଦିଲି କିରିମତ୍ୟ.

සිටිර ශිවල ඇති “කල්, ගල්” වැනි ගබඳත් කන්, අත් වැනි ගබඳත් වරුනැගි ඇති ක්‍රමය බලන විට ඉතා සමාන බව පෙනී යයි. “කල්” යන්න “කල, කල්, කලක්” ආදි වශයෙන් ද “ගල්” යන්න “ගල, ගල්, ගලක්” ආදි වශයෙන් ද යෙදී ඇත. එසේම කත්, අත්, ගබඳ ද සමාන රුප ගෙන තිබේ. එබැවින් ස්ථී ලිංගික ගබඳ සංඛ්‍යාවට අප්‍රාණවාවී ගබඳත් ඇතුළ කිරීමට හේතු තිබූ බව අපට සැලකිය හැකිය. තවත් පැත්තකින් බලනවිට ඇතුළුම අප්‍රාණවාවී ගබඳ පුල්ලී-ග ගණයට ඇතුළ කිරීමට හේතු පෙනේ. ව්‍යාකරණයැයා ලිංග හෙදය ගැන සැලකීමේදී ස්වාභාවික ස්ථී පුරුෂ හෙදය අය කරන්නේ නැත. ගබඳ වරනැගීම අනුව ගනු ලබන ප්‍රත්‍යාය දේස බලා ඕහු ගබඳ වර්ග කරයි. ඒ අනුව බැලුවාත් කල්, ගල්, කත්, අත් වැනි ගබඳ යන්ගේ සමාන රුප භාවිතය ලිංග 2 ක් පමණක් සිංහලයේ ඇතුළි යන කියමන සනාථ කරන්නාකි.

“జిగెరి పదుయనోతి జడ్లహన్ వన బాహువ తృభవ జడ్లహన్ కరనలడ లేతునోప అన్నావ బలమోతి విర న్నాగిమ జడ్లహ గెల్లి ప్రకాశిన్ బెడ్డియ ప్రొత్త వనోనే ప్రల్లెలింగ బా జీత్తి లైంగ విషయెన్ పామణకీ” దీ పరణల్లితానా మహాత్వా జిగెరి గి వియరణయేడై జడ్లహన్ కరది. అనియంారప ప్రత్యు గత్త “బైల్మెంక్” విన్ని పద తీనిషయక్ విన్ని ప్రల్లెలింగ పద జంగ జంమానా వే. అర్పల వించుబునా లిల్డిన్ అప్పుతులువాలీ ఉన్నిటుల ప్రలూ విహక్కని రూపవలల అర్థి ద్వక్కేతిమెడి తెలో, తోమోస్, త్తమ్మ యన ఉపకారక పద అత్యువుగుయెన్ మ యోద గత ప్రొత్త లిల జిద్ద జడ్లహన్ కరన అతర జంమాన అవ్వులు, గ్రుపల లీ కూరయయ రీప పెర జివోమ ఉప్పుకర అంతి లివ ద అపల ప్రఖ్యాతిలియ. కిజియమ గెద్దయక ప్రలూ విహక్కని రూప లిల్సిన్ లియ కలర లింగయకిల అయిన్ ద్వాజె బోయా గత బైల్మిన్ “మె, మో” యన లిలర అన్నావ లింగ బెండయ తోర్మ గత బైకి లివ జిద్ద పెనోలు, ది ఆఱ. “ప్రత ఉఫీర లిల్ల డెక పాన్ అర్థి వియకినోతి తెలు తోమ త్తమ్మ యన్న రైడ్” యన్నాలెన్ పెర లిలన్ లిస్టురయేడై మె ప్రయోగ ఉపకారి కర గత ప్రొత్త లిల కిలో ద మె నిషుమ వియ ప్రొత్త య. అప్పుతులువాలీ ఉన్న పద గతయక్ గెనై ఖో లీవాప యెంచు ఉపకారక పద గత ఖో జిద్దమే కిజిల్

සඳහනක් නැත. මේ සිද්ධාන්තය මත පිහිටා විභක්ති අධිකාරය ද සම්පූර්ණයෙන් ගොඩ නා ඇති බැවින් ලිංග හැඳින්වීම සඳහා සිද්ධ යෝදු ප්‍රකාශනය වැරදිමකින් කළ ප්‍රකාශනයක් නොවන බව තේරුම් ගත හැකිය.

විභක්ති සුවක පද හැවියට මෙතමා දැක්වුයේ ද විසින්, කෙරෙන්, කෙරහි, ගේ ආදි පද කිපයකි. නමුත් ප්‍රථමාව හේ කරම විභක්තිය විස්තර කිරීමේදී අප්‍රාණවාවේ ගබඳ සඳහා යෝදු “වල්” ප්‍රත්‍යා යෝදුවේ නැත. අප්‍රාණවාවේ ගබඳ යෝදු රුප ද නිදුසුන් ලෙස දැක්වා ඇතත් ඒවා, පු - ස්ත්‍රී යන ලිංග දෙකට අභ්‍යුත්වන බව පැහැදිලි කෙරෙන අපුරින්ම යොදු තිබේ.

(කම් විත) “රුක්ෂනව නැගත් සාමූහිකෝ”

(සපදන් විත) “තංචානව නිගාදුන්”

(සබද විතන්) ‘සඹුගේ පින් සෞජි’

මෙබදු යෝදුම් ප්‍රාණවාවේ ගබඳවලට ඉතා සම්පවයයි. එබැවින් සිද්ධෙන් එන ලිංග බෙදීම එනෙක් පැවති සිංහලයට අනුකූලව යැමක් සේ දැක්වීම තිබැරදිය.

සිද්ධ ස්ත්‍රී ප්‍රත්‍යා ගෙන සැදෙන ස්ත්‍රී ලිංගික පද වර්ගයක් ඉදිරිපත් කරයි. අර්ථ ක්‍රියා ගබඳ, ගුණ ගබඳ හා පුල්ලිංග ගබඳ යන මෙවා, ස්ත්‍රී අර්ථය ප්‍රකාශ කළ යුතු අවස්ථාවලදී විශේෂ ප්‍රත්‍යා සංඛ්‍යාවක් ආගුරු කරන බව එහි දැක්වා ඇත. පුරාණ සිංහල යුතුයේදී ස්ත්‍රී ප්‍රත්‍යා හැවියට සිංහලයේදී දක්නට ලැබුමෙන් මාතා භාෂාවලට සමාන ප්‍රත්‍යා සාමූහිකියි.

1. “අ” කාරාන්ත ස්ත්‍රී ලිංගික ගබඳ සමුහයක් එකල පැවතුනි. මෙවා “ආ” කාරාන්ත ස්ත්‍රී ලිංගික ගබඳවලින් හින්නවී ඇත.

උපහික < උපාසිකා

තිස < තිස්සා

ඡය < ජයා

ඉන්දු ආර්ය භාෂාවල උක්ෂණවලම පරිණාමයක් මෙධින් පෙනේ.

2. “ඉ” කාරාන්ත ස්ත්‍රී ලිංගික ගබඳ දක්නට ලැබේ. මෙවා නුම කිපයකට හින්නවී ඇත.

“මති” (මති සරලය දතු නිදාය) < මාතා

“සා” කාරාන්ත ගබඳ “අ” හැවියට බෙදී ඇත. දුහිතා < කේත

3. “ඉනි” ප්‍රත්‍යාන්ත ගබඳ ඒ හැවියෙන් පැවතුනි.

යහසිනි < යගස්වීනි

මෙවා සියල්ලම ප්‍රාණවාවේ අර්ථ දක්වයි. අප්‍රාණවාවේ ස්ත්‍රී ලිංගික ගබඳ පත්‍ර, දෙණික, වට් ආදි වශයෙන් යෝදුනි. නමුත් අප්‍රාණවාවේ ස්ත්‍රී ලිංගික ගබඳ 2 වැනි සියවසින් පසුව නප්‍රංසක ලිංගික පද හැවියට භාවිත වන්නට විය. ගබඳන්ත වෙනස් විය.

ස්ත්‍රී නප්‍රං ස්ත්‍රී නප්‍රං
වට < වෙව පත් < පෙන

තු: ව: 10 වැනි සියවස පමණ වාචිට මෙවායේ අප්‍රාණවාවේ ස්වරුපය ප්‍රකටවී ඇත. නමුත් ප්‍රාණවාවේ ස්ත්‍රී ලිංගික ගබඳ අ” කාරාන්තව පවත්ගති.

මෙහෙසනු < සමණා
යොනා < යොවනා

10 වැනි සියවසේදී ඇතැම් ඉ, උ ආදි අන්ත ගබඳ (අප්‍රාණවාවේ) නප්‍රංසක ලිංගිකව යෙදී ඇත.

කරුණා > කුරුණු
කබල්ලිකා > කැබලි
සන්ධ්‍යා > සැන්දා

සිද්ධ ඉදිරිපත් කරන ලිංග හේදය පිළිබඳ මතය ගොඩ නාගා ඇත්තේ පැරණි සිංහලයේ යෝදුම් අනුව මිස පුදෙක් ව්‍යවහාරය පමණක් පදනාම් කරගතෙන නොවේ. එහිදී ජෙක ව්‍යවහාරය ගරු කොට ඇත.

“අරුත් කිරිය සද ගුණ සද ද වත ඉත් අතු පුම සද ද ඉත් පවත්ත ර් ඇ පස බුහුපු”

මේ අනුව අරුත් කිරිය, ගුණ හා පුම සද පමණක් “ර්” ආදි ස්ත්‍රී ප්‍රත්‍යා ගනී.

අරුත් කිරිය සද - තෙමන්නී, මවන්නී (ර් ප්‍රත්‍යා)
ගුණ සද - ගෙලිල්ලී, ගොමරී („)
පුම සද - නිලි, නැයිනී („)
වෙනත් ප්‍රත්‍යා හාවිත කළ පදද ඇත.

1. කුලි, වැසි, මියුලැසි (ඉ ප්‍රත්‍යා)
2. කළා (ආ ප්‍රත්‍යා)
3. දුනු (ල ප්‍රත්‍යා)

මේ උදහරණ සියල්ලම අනුව බලනවේට ආ, ඉ, උ, උ, උ යන ප්‍රත්‍යා ස්ත්‍රී ප්‍රත්‍යා ලෙස පෙනේ. මේ නිදුසුන් අතර ඇති ‘ල’ ප්‍රත්‍යා ගන් ‘දුනු’ පදය උගෙන්ගේ මතගෙදයට ලක්වී ඇත. මෙය එක්කේ

- i. අතින ප්‍රථම පුරුෂ බහු ක්‍රියා රුප විය යුතුය. නැත්තාම්
- ii. අතින කාල කාදන්ත පදයට ස්ත්‍රී ප්‍රත්‍යා ගැන්වු අවස්ථාවක් විය යුතුය.

රුප වශයෙන් ‘ල’ ප්‍රත්‍යා ගන් ඇතින ආඩ්‍යා රුපයන්, අතින කාදන්ත රුපයන් සමාන ව්‍යවත් මෙහි ස්ත්‍රී ප්‍රත්‍යා ගන් වන ‘ල’ කාර්ය යෝදී නැතැයි කිමට එවා පුම ව්‍යවත් නොවේ. පැරණි සාහිත්‍ය ගුන්ලවල ඇතැම් නිදුසුන් මගින් ස්ත්‍රී ලිංගික උක්නය සමග යෝදුනු ‘ල’ කාරාන්ත ක්‍රියා රුපවල තත්වය වඩාත් පැහැදිලි කරගතහැකිය.

මාතා භාෂාවල අතින එකවචන ක්‍රියා රුපවලට සිංහල අර්ථ දක්වීමේදී ‘ල’ ප්‍රත්‍යා සහිත ක්‍රියාපද වෙසතුරු ද සන්නයේ යොදු ඇත.

1. රාජ පුත්ති, ප්‍රීසන් නම් රඟ; කරුණා පරිදෙවසි, බැගැ හඩින් හැඩු

2. සබාංග සොහනා මද්දී රාජපුත්ති, සවි අහින් හොබනා මැද නම් රදු තොමෝ; තේ අඩවි, ඒ වෙසතුරු රජහට කිවූ

3. මද්දී රාජ පුත්ති, මැදී රදු; තත්තේව, වෙසතුරු පා මුල්තිමැ; ජමා, පෙලාවය; පපති, රන් කෙහෙල් රුකක් මෙන් ප්‍රාණු

4. සස්සුයා පාදේ, ප්‍රාසාගේ පායන්; සිරසා අහිවන්දී හිසින් වැදු

ස්ත්‍රී ලිංගික උක්තය සමග යෙදුනු මේ අනිත ක්‍රියා සිංහලයේදී බහු රුපයෙන් යෙදී ඇතැයි කිසිවෙකුට කිවහැකිය. මේ උක්තය තුනනයේදී බහුලව දක්නට ලැබේ. එහෙත් අනිත ආඩ්ඡාත ඒකවචන රුපවලට පුරුෂ ලිංගික උක්තයන්හිදී අර්ථ දක්වා ඇත්තේ ඒකවචන ස්වරුපයෙන් මය.

1. තරාඩි, එතකුද වුව; සකා පුත්තා, මා නිසා උපන් පුතු; පබාජේම්, නොරෙම් කී'

2. මහාරාජා, මහරජ; සබාංග සොහිති. සවි අහින් හොබනා; තේ මද්දා අඩවි, ඒ මුදුයට කී'

3. 'රාජා, වෙසතුරු මහරජ..... පායායි, නික්මින්'

'අඩවි' යන ඒකවචන ක්‍රියාවට ස්ත්‍රී ලිංගික උක්තය සමග යෙදීමේදී 'කිවූ' යනුවෙන්ද පුලුල්ලිංගික උක්තය සමග යෙදීමේදී 'කී' යනුවෙන්ද අර්ථ දීමෙන් මේ තැන්වල ඇත්තේ අනිත බහු ආඩ්ඡාත රුපය මද යන්න ගැටුවක් බේ. ඇතැමිව ස්ත්‍රී ලිංගික උක්තය සමග අනිත ආඩ්ඡාතයට 'ආ' පුත්තය ගත් කෘතන්ත රුපවලින් අරුත් සැපයු තැන්ද ඇත.

'සබාංග සොහනා මද්දී, සවි අහින් හොබනා වූ මැදි; ඉදා වත්වාන, මෙතෙපුල් කියා පක්කාම්, කියා'

සිද්ධෙන් 'කළා' වැනි පදවලද තුනන සිංහලයේ 'සිටියා, හැඳුවා' වැනි පදවලද ඇත්තේන් මෙති සඳහන් 'ආ' ස්ත්‍රී පුත්තයයයි. ඒ අනුව 'හැඩා' වැනි පදවලත් ස්ත්‍රී පුත්තයක් යෙදී ඇති බව සලකාගත හැකිය. රේත් වඩා, ප්‍රබල සාධකයක් වන්නේ පැරණි සිංහල යෙදුම්වල නාම බාංකා ත්‍රියා සමග ස්ත්‍රී පුත්තයක් ලෙස 'දී' කාරය යෙදී තිබිමයි.

මද්දී අයෙයා, අහා තේ ප්‍රාසා, හිමියා මව මම තොප යෙහෙල් මැදුම්!

ධරමප්‍රදීපිකාවේ සඳහන් 'කැන දුවක්මු' යන යෙදුමේද මේ 'දී' පුත්තය ප්‍රකටය. ස්ත්‍රී ලිංගික නාම පදයක් උක්තය වශයෙන් යෙදී ඇති තැනෙක අනිත ආඩ්ඡාත පදයක් සඳහා අර්ථ දක්වා ඇත්තේ 'දී' පුත්තයන්තය.

'ඡසාන, පහල' (7 x 21 ජානකීහරණය සන්නය.)

සිගිරි පද්‍යවලදී ත්‍රි: ව: 8 වැනි සියවසේ සිට හාවිත වූ ස්ත්‍රී පුත්තා රාජියක් අපට හමු වේ. එහි ඇති ඇතැම් රුප පිරික්සිමේදී 'ආ, ආ, ඉ, ඊ, උ, උ' වැනි පුත්තා බහුලව ම යෙදුනු බව පෙනේ.

ආ = 'ගත' (ගත් තැනැත්තිය) < ගෘහිතා

ආ = 'පියා' (පියවූ තැනැත්තිය-අංක 304)

= 'හෙළිල්ල' (හෙළුලු තැනැත්තිය)

ඉ = 'හෙළිලි' („ „)

ඊ = 'ගත්ති, ඇත්ති'

උ = 'දෙල්මු මම' (අංක 122)

ආ, ආ, ඉ, ඊ, උ යන ස්ත්‍රී පුත්තා යෙදුනු පදවල ඒකවචන රුප සාද ගැනීමේදී අගට කිසිවක් එකතු නොවේ. මෙවායේ බහු රුප පමණක් සාද ගැනීමට ඕ, පු වැනි පුත්තා එකතු කෙරේ.

'හේ' යන සර්ව නාමය ද ස්ත්‍රී ලිංගයේ වරැනැගීමේදී ස්ත්‍රී ලිංගික පුත්තයක් වන උ' කාරය යෙදී ඇති බව පරණවිතාන මහතා කියයේ.

හේ + උ > හය් + උ > හ + උ (යේ ලොජ් වී) >
හො (අ + උ + ඔ)

මෙයින් පැහැදිලි වන්නේ පැරණි පුගයේ සිට ම පැවති ස්ත්‍රී පුත්තයක් වන 'දී' යන්න 'දුනු' වැනි පදවලද යෙදී ඇති බවයි. පසුකාලයේදී මෙය විශේෂ ව්‍යාකරණ සිද්ධාන්තයක් ලෙස ගොඩනැගී ඇත.

කුමාරණත්වංශ මහතා, සිද්ධෙන් දක්වා ඇති ස්ත්‍රී පුත්තා ක්‍රමය වෙනස් කරයි. ඔහු කියන්නේන් ඇතැම් පුරුෂ ලිංගික භා ගැන නාම ස්ත්‍රී අර්ථ ගැන්වීමේදී වඩා වැළගන් වන්නේ නාම පදවල අගට පුත්තා එකතු කිරීම නොව ඒ නාම පදවල පිහිටා තිබෙන ස්වර සම්බන්ධව සිදුවන වෙනස්කම් බවය. ඒ අනුව ඇ, ඉ, උ යන ස්වර තුන අනමු ස්වර ලෙස ඔහු භදුන්වයි.

අ > ඇ

උ > ඉ

එ > එ

යම වෙනයක මුල 'අ' හේ 'දී' හේ 'ඉ' හේ 'ඇ' ඇත්තාම ඒවා පිළිවෙළින් සිංහල භාෂාවේදී 'ආ, ඇ, උ, එ' යන ස්වර බවට පත්වීම සිදුවන දෙයක් ලෙස පෙන්වයි. එහිදී සිද්ධෙන් පෙන්වා ඇති පරිදි පුත්තා ගැන්වීමක් තැනි බවත් වඩා වැළගන් වන්නේ අනමු කරණය බවත් ඔහුගේ අදහසයි.

1. අ > ඇ වීම: බැලාලා බැලාලා
කුවුඩා කුවුඩා

මේ නීතියට පිටස්තරව යන ස්ත්‍රී පුත්තා ගත් පාඨියක් ඇත.

දෙදිග බව ඉදිරිපත් කළා විය හැකිය. රේඛට ලිය මුක්තක ගබදු ඉදිරිපත් කරයි. ක්‍රියා විශේෂණ, නිපාත, භා උපසර්ග යන මේවා ඒ ගණයට අයත් කරයි. මින් ක්‍රියා විශේෂණ පද කිසිම හේතුවක් නිසා ලිය බෙදයක් අනුව අදත් වෙනස් නො වේ.

ଲିଖିବାରେ କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା

මෙවාට ලිංග බලපූමක් නැති බව පැහැදිලිය. එමෙන් ම නිපාත හා උපසරුගත් මාතා හාජාවල දී ලිංග හේදය අනුව වෙනස් නොවන ගබදු ය. යම් විධයකින් නිපාත උපසරුග හා ක්‍රියා විශේෂණ ගැන සඳහන් නොකර ලිංග හේදය ගැන පර්යේෂණය අවසන් කළේ නම් එය අසම්පූර්ණ ලිංගාධිකාරයකි. පැරණි ක්‍රමය අනුව නාම, ආඩුවන, නිපාත, උපසරුග යන වර්ග හතර හාඡාවේ පද වර්ග ලෙස පෙන්වා ඇත. එයින් ලිංග හේදය පිළිබඳ විස්තරය නාම පදවලට විශේෂ වේ. කිසියම් ක්‍රමයකින් නිපාත හා උපසරුග පිළිබඳවත් ලිංග ගෙදයේ බලපූමක් ඇදේද යන්න ගැන සැකයක් ඇති වේ නම් එයින් අවසාන වශයෙන් විසඳුමට ඒවා ලිංග මුත්තක ලෙස දක්වා ඇත. උපසරුග, නාම හා යෙදිය හැකි ය. එගේ යෝදුවේ උපසරුගවල කිසිදු වෙනසක් සිදු නොවේ. හාඡාවේ සියලුම පද වර්ග කිසියම් බෙදීමකට ලක්

ବିଲ ମହା ଗଂଗାରୁକର ଆଧୁର୍ୟ କରନ୍ତିରେ ନାମ ଶେ ପାଇବା ଏହିକୁ ବିଲ ଆଜେ ଲେଖି ରଖିବା ଯୁଦ୍ଧ ହେଲା ଏହି ଲେଖି ବିନାଶକୁଲିତ ମହା ଗଂଗାର ଦୃଶ୍ୟରେ ଚିତ୍ରିତ ଥିଲା.

(ଫର୍ମାନିଷର)

କଲେବାନ୍ ନାମ, ଆଖୁଣ୍ଡ, ନିର୍ମାତା ଯ ଏ ପଦ ଵିରତ ଅପର
ମୁଣ୍ଡଗୁଡେସ୍. ଆଖୁଣ୍ଡାନ୍ତ ହୈର୍ମାଲିଟ ଅନେକ୍ ଦେଵିରଙ୍ଗଯ
ପିଲିବଳ ଲିଂଗାଦିକାରଯେଦ୍ଦି ଷ୍ଟୋଲକିଲ୍ଟିଲ ଯୋମୁକର ଆଜେ.
ନାମୁନ୍ ଵିରତମାନ ବିଲାରଯେଦ୍ଦି ଷ୍ଟୋଲ୍ କଥୁ ପାଦକ କର
ଗନ୍ ଆଜେମି କରୁଣ୍ୟ ଵରଦୀବୀ ହେଁ ଲେନାଚ୍ ବିଦ୍ୟକର
ତେରୁମି ଗୁନୀମ ନିଃସ୍ତା ଲକ୍ଷ ଲକ୍ଷ ବିଲାରକାଣ୍ଡାଗେ ଘକ୍ରି
ପ୍ରମାଣେଯନ୍ ଶେବା ବିଲାରଯ କରନ୍ତିନାମ ଲନ୍ତୁସାହ ଧୂ
ଆଜେ. ମହାବାରଯ ପ୍ରମାଣପାଲ ଏ ଷ୍ଟୋଲ୍ବା ମହନ୍ତା ଲିଂଗ
୫ କୁ ପିଲିବଳ ଅଧିଷ୍ଟ ଦକ୍ଷିଲାଦି. ଦୁନ୍ ଵିରତ ତୁନାକ୍
ପ୍ରାଣବାଲୀ ଗଲିବଳଲାନ୍ ଲକ୍ଷ ଗଣ୍ୟକୁ ଅପ୍ରାଣବାଲୀ
ଲେଙ୍ଗନ୍ ଲେନ୍ କରଦି. ନାମୁନ୍ ଭିନ୍ନଗେ ଵିରତ କିରିମ
ଅନୁବନ୍ ଅପ୍ରାଣବାଲୀ ଅରତ ଦେନ୍ ‘ପଦିଯା, ଦୁନିବା,
କୋକା’ ବୈନି ଲବନାଲ ତିବେନ ଲିଂଗ କୁମାର ତିରଣ୍ୟ
କିରିମ ଅଧିଷ୍ଟ ରେ. ଷ୍ଟୋଲ୍ କଥୁଵରଯା ଧକ୍କାଲେ ଲିଂଗ
କୁମାର ପିଲିବଳ ପିଲିବଳ ଲେନାଚ୍ ତନ୍ତ୍ରଯକୁ ଵିରତମାନ ଷ୍ଟୋଲକିଲ୍ଟିଲ
ଦକ୍ଷିନାମ ଲୈଭୁଣନ୍ ପଦ ନିତ୍ୟପନ୍ତନିଯ ପରିକ୍ଷା କିରିମେନ୍ଦ୍ରନ୍
ରବିଦ ଵରନାର ବୈଲିମେନ୍ଦ୍ରନ୍ ହାଲିନ୍ୟେନ୍ଦ୍ରନ୍ ଲିଂଗ
ହେଦ୍ୟକୁ ତିରଣ୍ୟ କିରିମ ଲିନା ଶେବାଯେ ଅରତ ପିଲିବଳ
ପମଣକୁ ଷ୍ଟୋଲକିଲ୍ଟିଲ ଯୋମୁ କିରିମେନ୍ ଲିଂଗ ପିଲିବଳ
ଵିଵରଣ୍ୟକୁ କଲ ତୋ ହୁକ୍କି ବେ ପେନ୍ ଯଦି. ମେ
ଅନୁବ ଲେନାଲିଟ ଷ୍ଟୋଲ୍ କଥୁଵରଯା ସମାପ ଲିଂଗ କୁମାର
ଦୈତ୍ୟର କୋତ ପିଲାକରଣ ଲିଂଗ କୁମାର ପାହିଦୈତି
କର ଦ୍ଵିମେତ ଲନ୍ସାହ ଗନ୍ ଅଳ୍ପରୁମକୁ ହୁରିଯାଏ ଷ୍ଟୋଲ୍
ଚରହାରେ ଲିଂଗାଦିକାରଯ ଦୁକ୍ଷିଲାଦି ହୁକ୍କି ଯ.

ରନ୍ଧନେ ନମି ଶେ ଲାବା ଆଜି ଏ ସବୁକାଳ
ଦେଖିଲୁଛି କାହାର ପାଦରେ କାହାର ପାଦରେ

(ଅନ୍ତରୀଳ)